

දිග්ගයේයෙන ගෝලීය පසුබැම පිළිබඳ හිතිය පිළිබඳ කරන කොටස් වෙළඳපොල කරනම්

Stock market gyrations reflect fears of protracted global slump

පැවැත් ඕ කොනර් විසිනි

2009 අගෝස්තු 19

එක්සත් ජනපද හා ජාත්‍යන්තර කොටස් වෙළඳපොලවල 17 දින තියුණු වැට්මකින් පසුව 18 දින අලාභයෙන් කොටසක් යැව පියවාගත්තේය. මෙම අස්ථ්‍රාවරත්වය පිළිබඳ කරන්නේ, මැතක දී ප්‍රධාන ආර්ථිකයන් සලකුණු කළ දළ දේශීය නිෂ්පාදිතයේ (දේශීනි) වර්ධනය තිබියදීත් ගෝලීය ආර්ථික අරුධුදේ ගැඹුරුවේ පිළිබඳ කනස්සල්ලයි.

එක්සත් ජනපදයේ ඩ්‍රිඩ් කාර්මික දරුණුකය 7 දින සියයට 0.8 කින් ද 10 වන දින තවත් සියයට 2 කින් ද පහත වැට් 18 වන දින 0.9 කින් ඉහළ තැබූගෙය. එස් ඇත්තේ මි 500 දරුණුකය 10 වන දින සියයට 2.4 කින් පහත වැට් 18 දින සියයට 1 කින් ඉහළ තැබූනි.

ලොව පුරාම මේ හා සමාන ප්‍රවනතාවක් දැකගත හැකි විය. පසුගිය වසරේ නොවැම්බරයෙන් පසුව විභාලතම වැට්ම සලකුණු කරමින් වීනයේ ජැංහි සම්මිශ්‍රිත දරුණුකය 10 වන දින සියයට 5.8 කින් ද, ජපානයේ නිකෝ 225 දරුණුකය සියයට 3.1 කින් ද, ජර්මන් බැක්ස් සියයට 2 කින් ද, ප්‍රන්සයේ කැක් 40 සියයට 2.2 කින් ද ලංඛනයේ උරිසි 100 දරුණුකය සියයට 1.5 කින් ද පහත වැටුනි. සියලු වෙළඳපොලවල 18 වන දින යම් ප්‍රගතියක් පෙන්නුම් කළ ද එම සතිය පැවතුනේ මන්දගාමීවය.

මෙම අනිශ්චිත හාවය හටගන්නේ ජර්මනිය, ප්‍රන්සය හා ජපානය දෙවන කාර්තුව සඳහා දේශීනි වර්ධනයෙහි ප්‍රගතියක් වාර්තා කළ අතර වාරයේය. "රජවාහන සඳහා මුදල්" යන එක්සත් ජනපද ආන්ත්‍රික නව මෝටර රථ මිලට ගැනීමේදී ලබාදුන් සහන ද සැලකිල්ලට ගනිමින් බොහෝ අර්ථාස්ථානුයින්, තුන්වන කාර්තුවේ ඇමරිකානු දේශීනි ද හොඳ අතට හැරේ යයි බලාපොරාත්තු පල කළහ.

"ආන්ත්‍රික උත්තේරු දීමනා ක්ෂයෙහි යැමත් සමග ලේඛ ආර්ථිකය දුෂ්කරතාවන්ට මුහුනපානු

අතැයි යන බිය වෙළඳපොලවල පදරුණනය කරයි" යනුවෙන් වෝල් ස්ට්‍රේට් ජර්නලය ප්‍රකාශ කළේය. අර්ථාස්ථානුයින් ගනනාවක්ම පෙන්වා දුන්තේ දේශීනි හොඳ තත්ත්වයක් සලකුණු කළේ පුද්ගලික අංශයේ ආර්ථික කටයුතුවල කුමන හෝ පනගැස්මකට වඩා බොලර් ඩිලියන ගනනින් සම්බන්ධිකරනය කළ මූල්‍ය උත්තේරු වැඩිසටහන් හේතුකොටගෙන බවයි. උත්තේරු බලපැමි අවසන් වීමත් සමග පසුබැම අලුත්වේ යයි පුදුල් ලෙස පැතිරුණු බිජා පවතියි.

"ගොඩ්ලේමේ ජායාමාත්‍රයක්" පිළිබඳ සලකුණු දක්නට ලැබූන ද බොහෝ දියුණු ආර්ථිකයන්හි ආර්ථික උත්තේරු, නැගී එන පොදු නයගැනීම නිසා වැඩි කළක් පවත්වාගෙන යා නොහැකිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඡ) ප්‍රධාන අර්ථාස්ථානු ඔවුන් පිළිවර බැලැන්වාඩි අනතුරු ඇතැවිය. "ආපසු හැරීම සරල නොවනු ඇත. අරුධුදාය ගැඹුරු කැලැලු ඉතිරිකොට තිබේ. ඒවා තවත් වසර බොහෝ ගනනක් යන තෙක් ඉල්ලුම හා සැපයුම යන දෙකටම බලපානු ඇත."

"වර්ධනයේ පරන මාවතට" යැව පිවිසීම කෙරෙහි ඇත්තේ මද්ද බලාපොරාත්තුවකැයි ද දිරි කාර්තු කිහිපයක බොහෝ දියුණු ආර්ථිකයන්හි දේශීනි පිළිබඳ ඉහළවාදී අනාවැකි, "එළැමැන වසරේ යම් කාලයක් යන තෙක් මුදුනටම ලගාවේ යයි අපේක්ෂා කළ නොහැකි විරෝධාව, පහත හෙලීමට තරම් ගක්කිමත් නොවනු ඇතැයි ද" බැලැන්වාර්ධි අවධාරනය කළේය.

ජාමුඡ ආර්ථාස්ථානුයා පැහැදිලි කළේ ලේඛ ආර්ථිකයෙහි මුළුක ප්‍රතිසංවිධානයක අවශ්‍යතාවය ඉතිරිව තිබෙන බවයි. විභාග ජාල ප්‍රාගම ගිනුම් අනිරික්තයන් සහිත වීනය හා අනෙකුත් රටවල් දළ අපනයන පහත හෙලා, දේශීය ඉල්ලුම තුළින් ආර්ථික වර්ධනය තැබූනා අතර, එක්සත් ජනපදය හා අනෙකුත් දියුණු ආර්ථිකයන් "ස්වදේශයෙන් විදේශීය ඉල්ලුම කර

මාරුවක්” සකස්කර ගත යුතුය. එනම් ජනගහනයේ පාරිභෝගික මට්ටම වල ස්ථාවර ක්ෂේපාදුවක් කළ යුතු බවයි.

ප්‍රමුඛ ධන්ස්වර රටවල කරමාන්තයේ ප්‍රාග්‍රූජ් පදාසයක් උප්‍රවාදුම්ම සමග මෙම මාරුවීම අත්වැල් බැඳ ගනු ඇත. “පරිභෝගනය දියුණු ආර්ථිකයන්හි සිට නැගීලන ආර්ථිකයන් වෙත මාරුවේදී ලේක ඉල්ලුමේ සංයුතියෙහි වෙනස්කම්, නිෂ්පාදන ව්‍යුහයෙහි වෙනස්කම් ඉල්ලුම් කරනු ඇත.” බැලැන්වාර්ඩ් එසේ පැවසිය.

එක්සත් ජනපදය තුළ “අයවැය හිගයන් ඔහුවට වැඩි කාලයක් පවත්වාගෙන යාම කුලින් නය තිරසර කිරීමේ ප්‍රශ්න ද එක්සත් ජනපද බැඳුම්කර හා බොලරය පිළිබඳ කනස්සල්ල හා රට කුලින් ප්‍රාග්ධනය විශාල වශයෙන් පිටතට ගළායාමට ද හේතුවී තිබේ.” යයි ඔහු අනතුරු අගවයි. තව තවත් උත්තේත්තක පිරිවැය අවශ්‍ය කෙරෙන තත්ත්වයක් තුළ, මෙම වාතාවරනය මගහැරිය හැකි එකම මග ලෙස බැලැන්ස්වාර්ඩ් පෙන්වා දුන්නේ, “සෞඛ්‍ය සේවයේ ඉහළ නැගෙන වියදම් ලෙස වේවා වයස්ගතවුවන්ගේ විශාලික පිරිවැයේ බලපෑම ලෙස වේවා, අනාගතයේ වැඩිවන ගුහසාධන වැඩිසටහන් සීමාකිරීමේ ව්‍යුහාත්මක පියවර ගැනීම්” බවයි. වෙනත් ලෙසකින් කිවහාත් අත්‍යාවශ්‍ය සමාජ වැඩි සටහන් කපා දැමීය යුතු බවයි.

මෙම නිගමනයන් පෙන්නුම් කරන්නේ, ලේක කොටස් වෙළඳපාලවල කෙරිකාලීන උච්චාවචනයන් හා ව්‍යාපාරික කටයුතුවල ඉහළ පහත යැමි කෙසේ වෙතත්, පුරුව අරුධුද අවධිය කරා පුනරාගමනයක් සිදු නොවනු ඇති බවයි. කාර්මික නිෂ්පාදනය දියුණු ආර්ථිකයන්හි සිට ලාභ ගුම වේදිකාවන් වෙත මාරු කිරීමත්, මූල්‍ය පරුපුටු හාවයේ පුපුරන සුදු වර්ධනයත්, නයෙන් දහනය කෙරෙන පරිභෝගනය ප්‍රවලිත කිරීමත් මත පදනම්ව ප්‍රාග්ධන සමුව්‍යකරනයේ පැරණි යාන්ත්‍රනය බිඳවැටී තිබේ. එක්සත් ජනපද හා ජාත්‍යන්තර පරුපුටු මූල්‍ය තත්ත්වයන් එම අඩුව පිරිමැසීමට උත්සාහ කරන්නේ, “අතිරික්ත” නිෂ්පාදන බාරිතාව තව දුරටත් වැනසීම අරමුණුකොට ගත් ප්‍රාග්‍රූජ් ප්‍රතිව්‍යුහකරන න්‍යායපත්‍රයක් අතැතිව නිමක් නැති රැකියා විනාශකක් හා කමිකරු පත්තියේ ජ්‍යවන තත්ත්වයන් සඳහටම පිරිහෙළන නව සමතුලනයක් ගොඩනැගීම තුළින් ය.

මෙම සන්දේහයෙහිලා ගොඩීමක අංකුර ලන ආර්ථිකය පිළිබඳ නිල සාකච්ඡා අස්වාභාවික ස්වරුපයක් ගෙන තිබේ. වියකියාව ඉහළ යදී, පාරිභෝගික වියදම් අඛන්ඩව පහත වැවෙදී හා පෙන්දාගලික ආයෝජන මන්දේන්සාහිට තිබියි පවා, පසුගිය මාරුවේදී වාරිතාගත ලෙස පහත වැටුනු එක්සත් ජනපද කොටස් වෙළඳපාලේ ප්‍රමුඛයන්ගේ

කොටස්, කැපීපෙනෙන පරිදි යලි ඉහළට පැන තිබේ. බොහෝකාටම මෙසේ වී ඇත්තේ ආදායම පහත වැට්ටම වැඩි වේගයකින් පිරිවැය කපාහැරීමට සමාගම වලට ඉඩ සැලසීම නිසාය.

නිදසුනක් ලෙස, වාර්ෂික අනුපාතයකට අනුව සියයට 2.1 කින් අලවිය පහත වැවෙදී හිවලට-පැකාඩි යන යෝධ පරිගනක සමාගම, අවසන් කාර්තුවේ දී බොලර බිලියන 1.6 ක ලාභයක් 18 වන දින ප්‍රකාශයට පත්කලේය. මෙම වසරේ එහි ලාභ ඉහළ යාමට හේතුවූයේ මැතකදී රැඹීලස් යන සේවා ආයතනය පවරා ගැනීමේදී රැකියා 24,000 ක් අහෝසි කළ අතර, පසුගිය මැයි මාසයේ තවත් අතිරේක රැකියා 6,400 ක් කපා හරින බව නිවේදනය කර ඇත.

ඒ අතර වාරයේ මූල්‍ය පද්ධතිය අරුධුදයේ ගිලි තිබේ. එක්සත් ජනපද බැංකු පද්ධතිය නූත්‍රත්වත් ද යන්න කිසිවෙකුත් නොදැනියි. බැංකු සිය ගේෂපත්‍ර තරකිරීම සඳහා බෙහෙවින් පුම්බන ලද වටිනාකම් පෙන්වන විස සහිත වත්කම් දැවැන්ත ප්‍රමානයන්ගෙන් රඳවාගෙන සිටින අතර ඒවා කපාහැරීම හෝ විකුනා දැමීම ප්‍රතික්ෂේප කරති.

කදු ගැසෙන බොල් නයෙහි රැපයෙන් බැංකු පද්ධතිය තුළට ඇතුළු කෙරෙන ආර්ථික මන්දාගාමිත්වයන් සමග, 2008 බිඳ වැට්ටමේ තැන් පටන් අරුධුදය ඔද්දල් වී තිබේ. අමාරුවේ වැටි ඇති වත්කම් වලට සහන සැලසීමේ වැඩි සටහන නොහාත් වාජ් අධික්ෂණය කරන කොන්ග්‍රස් අධික්ෂණ මූල්ලේ මැතකදී පළකළ වාරිතාවකට අනුව එක්සත් ජනපදයේ ලොකුම බැංකු 19 ගිනුම් ගත විස සහිත එක් වත්කම් ගනයක වටිනාකම, වර්ෂය ආරම්භයේ තිබුනාට වඩා දැන් සියයට 14.3 කින් ඉහළ ගොස් තිබේ.

ග්ලුස්කින් ජේං යන කැනෙක්සියානු ආයෝජන සමාගමක ප්‍රධාන අර්ථගාස්තුයු බේවිචි රොසෙන්බර්ග එක්සත් ජනපද ආර්ථිකය පිළිබඳව අගෝස්තු 10 වන දින ප්‍රසිද්ධියට පත්කල ප්‍රකාශයක් තුළ සඳහන් කරන්නේ, එස්ඩැන්සිපි 500 දරුකාය එහි පහතම අයය වාරිතා කළ මාරුතු 9 දින පටන් ගතවූ මාස පහ තුළ අත්කර ගත් සියයට 49 ක වර්ධනය, “1930 ගතන් වලින් පසුව අත් නොදුවු” දෙයක් බවය.

ප්‍රාග්ධන ප්‍රදේශ කාල පරිවිශේදය තුළ කොටස් වෙළඳපාල පසුබැවෙම් පහත් අගයක සිට සියයට 49 ක වර්ධනයක් අත්කර ගැනීමට ගතව ඇති කාලය සාමාන්‍යයෙන් මාස 18 කි. කොටස් වෙළඳපාලේ සියයට 49 ක ප්‍රගතියක් ඇතිවූ අවස්ථාවක සාමාන්‍යයෙන් මූර්ත දැන්ති සියයට 4.5 ක ප්‍රසාදනයක් ද සේවා නිශ්චක්තිය රැකියා 850,000 කින් ද ව්‍යාපාරික ලාභ සියයට 12 කින් හා බැංකු නය දීම් සියයට 5 ක

ව�ඩ්වීමක් ද පෙන්නුම් කර තිබේ. රෝසේන්බර්ග් තවදුරටත් එසේ පවසයි.

එසේ ව්‍යවත් දැන් ලුරුත දදේති, සේවා නියුත්තිය, ව්‍යාපාරික ලාභ හා බැංකු තයැම් තවමත් පහත වැටෙමින් තිබේ. “ආර්ථික ප්‍රගතියේ අඩිමාන සලකුනු වලට ව�ඩි කිසිවක් නොමැති ව්‍යවත්, කොටස් වෙළඳපොලෙහි මේසා කෙටි කාල පරාසයක් තුළ මේසා පරීමානයක වර්ධනයක් මේට පෙර අප අත්දැක තැනැ. මේසා පරීමානයක යලි රස්කැමක් සිදුවූයේ, 1932 වසරේ අවසන් වශයෙන් සියයට 82 ක පහත් අගයකට කඩා වැටීමට ප්‍රජාවයෙන්, 1930 වසරේදී ඇතිව කැලැ වලස් වෙළඳපොලෙහි රස්කැම ලෙස පමණි.” යයි මහු ප්‍රකාශ කරයි.

“1930 ගනන් වල මුළු වසරවලින් පසුව ව්‍යාපාර වස්තු වෙළඳපොලෙහි අතිශයින්ම සම්පේශ්චන ගතිකඩාවනය මෙයයි. අපේ අතෙහි ඇත්තේ විරුකියාව, අඩු ආදායම්, අඩු ලැබීම්, අඩු ලාභ හා අඩු පාරිභෝගිකයන් සහිත ප්‍රතිඵ්‍යුතුවනයකි. එය ඒ වර්ගයේ එකකි.” යනුවෙන් මහු නිමා කරයි.

එක්සත් ජනපදයේ ආර්ථික කටයුතු පිළිබඳ මැතක පලුවූ දත්ත පලකරන්නේ මෙම නිගමනයයි.

* වාර්තාගතවූ ආභාර හා ඉන්ධන මිල ගනන් හේතුකොට ගෙන පසුගිය මාසයේ නිෂ්පාදකයා සලකුනු කරන මිලෙහි සියයට 0.9 ක පහල යැමක් 18 වන දින කමිකරු දෙපාර්මේන්තුව සටහන් කළේය. පසුගිය දොලොස් මාසය ප්‍රරා අත්තේ නිෂ්පාදකයාගේ මිලෙහි පහත වැටීම, හැට වසරකට පෙර වාර්තා තැබීම ආරම්භවූ තැන් පතන් ඇතිව තිබෙන නියුතුම් වැටීමයි. අලුත්ම මාසික පිරිහිම ඇගුවුම් කරන්නේ අඛණ්ඩ අවධමනාත්මක ප්‍රවනතා ය.

* නය ආර්ථික මිද්දල් කරමින් බැංකු වලින් සියයට 30 ක්ම, කුඩා ව්‍යවසායික හා පාරිභෝගික තයැම් සඳහා කොන්දේසී තව දුරටත් දැඩි කරමින් සිටින බව මහ බැංකු සිෂ්ක්ෂනයකින් හෙලිකරගෙන තිබේ. ගොඩැල් ආන්ඩුවේ ඇප දීමේ මුදල් බැංකු විසින් මධ්‍යස්ථානින් සිටියි. වත්කම් පිටුවලය සහිත සුරක්ම් මත තය පහසුකම් නොමැත් වැළැළ් ව�ඩි සටහන වසර අවසානය දක්වා දීග කරන බව මහ බැංකුව විසින් නිවේදනය කොට ඇති අතර, තය මුදාහැරීමට බැංකුවලට බල කෙරෙන කිසිදු පියවරක් ගැනීමෙන් හාන්ඩාගාර දෙපාර්තමේන්තුව හා මහ බැංකුව වැළැකි සිටියි. මෙම වැඩසටහන යටතේ මහ බැංකුව විසින් මොටර් රථ, කුඩා කාඩ්, ව්‍යාපාර හා වානිජය දේපල

නය මගින් පිටුවලය සපයන බැංකු සතු සුරක්ම් මිලට ගැනීමේ යෙදී සිටියි.

* ජුනි සිට ජුලි දක්වා සිල්ලර වෙළඳාම සියයට 0.8 කින් වර්ධනය වනු ඇති බවට විශ්ලේෂකයන් බලාපොරාත්තු පලකොට තිබුනු නමුත්, පසුගිය සතියේ නිකුත් කළ වෙළඳ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාවන්ට අනුව එය සියයට 0.1 කින් පහත වැටුනි. මොටර් රථ අලෙවිය අත්හළ පසුව සිල්ලර වෙළඳමේ වැටීම සියයට 0.6 ක් විය. රිට්ට්ල් මෙට්‍රික්ස් සමාගමේ සම්ක්ෂනයකින් ගනන් බලා ඇත්තේ වෙළඳාම එක දිගට පහත වැටෙන නමවන කාර්තුවට සිල්ලර වෙළඳුන් ඉක්මනින්ම ලගාවනු ඇති බවයි.

නිවාස පිළිබඳව වෙළඳ දෙපාර්තමේන්තුව විසින් 18 වන දින සිට නිකුත්කිරීමට පටන්ගෙන ඇති සංඛ්‍යාවන්ට අනුව ජුනි මාසයට වඩා ජුලි මාසයේදී, නව නිවාස ඉදිකිරීම සියයට 1 කින් ද, ගොඩැනැගිලි බලපත්‍ර සියයට 1.8 කින් ද, සාදා නිම කළ නිවාස සියයට 0.9 කින් ද පහත වැටී තිබේ.

* රියල්ට් වැක් ආයතනය පෙන්තුම්කර ඇත්තේ, පසුගිය පස් මාසයේ වාර්තා තැබූ තෙවෙනි මාසය බවට පත්වෙමින් පසුගිය මාසයේ ගොනුකළ නිවාස අත්පත්කර ගැනීම පිළිබඳ නව වාර්තාවක් තබා ඇති බවයි. නිවාස තය පැහැර හැර බවට නිකුත්කරන නිවේදන, වෙන්දේසියේ දැමීම හා යලි ලේඛනගත කිරීම වසරකට පෙර තිබූ මට්ටමින් සියයට 32 කින් ද මසකට පෙර තිබූ මට්ටමින් සියයට 7 කින් ද ඉහළ ගොස් 360,000 කරා ලගා විය.

* නැෂනල් ඇසෝසියේෂන් ඔර් රියල්ටර්ස් ට අනුව දෙවන කාර්තුව තුළ අලෙවිකළ නිවාසවලින් තුනෙන් එකකටත් වඩා එක්කේ අත්පත්කරගත් නිවාස නැත්තොත් හඳුසි විකුතුම් වන “ආපදා අලෙවිය” විය. දේපල මිල ගනන් එක දිගට පහත වැටෙන අතර, මධ්‍යම තරමේ නිවසක වටිනාකම දෙවන කාර්තුව තුළ බොලර් 174,000 ක් කරා එනම් වසරකට පෙර තිබූ මිලන් සියයට 15.6 ක පහත අගයකට ලගාවිය.

මෙම ගනන් හිල්වි පිටුපස ඇත්තේ සමාජ දුරිභාවයයි. ලේඛකයේ අනෙකුත් දියුනු දෙනෙශ්වර රටවල ආන්ඩු මෙන්ම ජනාධිපති බරක් ඔබාමා පරිපාලනයේ ද මූලෝපාය වන්නේ ආර්ථික අර්ථුදෙයේ සම්පූර්ණ බර වැඩකරන ජනතාවගේ කර මත තැබීමයි. ඒ අතරම මිලටරිවාදයේ හා යුද්ධයේ අවතාරය තාගා සිටුවමින් සැම ජාතික පාලක පැලැන්තියක්ම සිය තරගකරුවන් අහිඛවා යාමට දරන උත්සාහයේදී ජාතිකවාදී හා ආරක්ෂනවාදී ප්‍රවනතාවන් ඉස්මතු කරවයි.